



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ	සංඛ්‍යාත දෙපාර්තමේන්තුව
දිනය	2014/09/17

ශ්‍රී ලංකා මහ බැංකුවේ
ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2014 ප්‍රකාශනය
සිංහල/දෙමළ හා ඉංග්‍රීසි පිටපත් අලෙවිය සඳහා නිකුත් කොට ඇත

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2014 ප්‍රකාශනයේ 37 වෙනි වෙළුම දැන් නිකුත් කර ඇත. පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි සංඛ්‍යා සටහන් 87ක් සහ රූප සටහන් 12ක් අඩංගුව ඇත. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශීය මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු සහ මූල්‍ය අංශයන්හි නවතම දත්ත මෙහි ඇතුළත් වේ. එමෙන්ම, දකුණු ආසියා කලාපීය රටවල සහ අග්නිදිග ආසියා කලාපීය රටවල සමාජ ආර්ථික, විචල්‍යයන් පිළිබඳව වූ දත්තයන් ද සංසන්දනාත්මකව ඉදිරිපත් කර ඇත.

කාලීන වැදගත්කමකින් යුතු පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්‍රකාශනයේ සාරාංශ කර ඇති බැවින් එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වේ.

මෙම ප්‍රකාශනයේ සිංහල/දෙමළ පිටපතක මිල රු.40/-ක් වන අතර, ඉංග්‍රීසි පිටපතක මිල රු.100/-ක් වේ. මෙම ප්‍රකාශනය, කොළඹ 1, වැතැම් විදියේ The Central Point ගොඩනැගිල්ලේ පිහිටි මහ බැංකුවේ විකුණුම් හා බෙදාහැරීම් කවුළුව, රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58 හි පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියසේ අලෙවි කවුළුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ යාපනයේ පිහිටි පළාත් කාර්යාලවලින් හෝ දිවයිනේ ප්‍රධාන පොත්හල්වලින් හෝ මිලදී ගත හැකිය.